

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

යාපනය විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම්වල වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළදී පරිත්‍යාග සහ ප්‍රදාන ලෙස ලැබී තිබුණු රු 26,678,265 ක් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 11 ට අනුව ආදායම් ලෙස හඳුනා ගැනීමකින් තොරව සීමා කරන ලද අරමුදල් (Restricted Fund) ගිණුමට බැර කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයට අදාළ සීමා කරන ලද අරමුදල් (Restricted Fund) සහ අතිරික්තය එම වටිනාකමින් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.	ආදායම් ප්‍රකාශයේ අදාළ ආදායම් ඉදිරිපත් කිරීමේදී සිදුවූ මුද්‍රණ දෝෂයක් හේතුවෙන් මෙම විෂමතාව සිදුවී ඇති බැව් හඳුනාගන්නා ලදී. මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ජර්නල් සටහන් මගින් කඩිනමින් නිවැරදි කරන ලදී.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල විය යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ ස්වයං උත්පාදිත පාඨමාලා සහ ව්‍යාපෘති තුළින් ලද ශුද්ධ ලැබීම් රු.27,018,953 ක් ආදායම් ලෙස හඳුනා නොගෙන ජංගම වගකීම් යටතේ දක්වා තිබීම හේතුවෙන් එම අගයෙන් ජංගම වගකීම් වැඩියෙන්ද අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	-එම-	-එම-

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී ස්ථාවර වත්කම් ලේඛන පරිගණකගත කිරීම සඳහා ලබාගත් පරිගණක මෘදුකාංගය වෙනුවෙන් දරන ලද රු. 4,536,095 ක වියදම ප්‍රාග්ධනිත කර අස්පාශ්‍ය වත්කමක් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට කෙරීගෙන යන වැඩ යටතේ ගිණුම්ගත කර තිබුණි.	ස්ථාවර වත්කම් ලේඛනය පරිගණකගත කිරීම සඳහා ලබාගත් රු.4,536,095 ක මෘදුකාංගය විශ්වවිද්‍යාලයේ සියලු ක්ෂේත්‍ර සඳහා තවදුරටත් භාවිතා නොවන බැවින් මූලිකව පුනරුත්ථාපන කෙරීගෙන යන වැඩ යටතේ ගිණුම්ගත කර ඇත.මෙහෙයුම් අවශ්‍යතා සඳහා සරිලන ලෙස 2024 වර්ෂය තුළ මෙම මෘදුකාංගය තවදුරටත් වැඩිදියුණු කරමින් පවතී.	මෘදුකාංග වත්කම්,මූලධන වත්කම් ලෙස ගිණුම්ගත කර ඒ අනුව ක්ෂය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රතිපත්ති සැලසුම්, ආර්ථික කටයුතු, ළමා තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ ගොවිපල සහ පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් සඳහා 2015 වර්ෂයේදී පරිත්‍යාග කරන ලද පුලියන්තුලමෙහි පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වාම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	ප්‍රතිපත්ති සැලසුම්,ආර්ථික කටයුතු ළමා තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පුලියන්තුලම ඒකාබද්ධ ගොවිපල හා පුහුණු මධ්‍යස්ථානය සඳහා ලබාදෙන ලද ඉඩම්,ගොඩනැගිලි සහ අනෙකුත් වත්කම් විශ්වවිද්‍යාලයට විධිමත් පරිදි පවරා නොමැති බැවින් ඒවායේ අයිතිය නිශ්චිතව තහවුරුවන තුරු මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීම අපහසු වී ඇත.	මෙම වත්කම් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරවු කළ යුතුයි.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 වන විට වසර 05 සිට 06 දක්වා කාලයක් තිස්සේ හිඟව පැවති රු.5,130,148 ක්වූ ලැබිය යුතු වෙළඳ ශේෂයන් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබිය යුතු මුදල් පියවීම පහසු කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් පවතින අතර, අමාත්‍යාංශයෙන් මුදල් ලැබුණු පසු, ලැබිය යුතු මුදල් කඩිනමින් පියවනු ලබන බව.	නියමිත කාලයට නියමිත මුදල් අයකර ගැනීමට පියවර ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XX වන පරිච්ඡේදයේ 3 වන වගන්තිය.	විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම තහවුරු කර ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂය තුළදී වැටුප් හා දීමනා ලෙස රු 3,240,859,349 ක් ගෙවා තිබුණි.	ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සාමාන්‍යයෙන් පැමිණීමේ ලේඛනයේ අත්සන් නොකරයි. අධ්‍යයන කාර්යය මණ්ඩලයේ වැඩ සහ පැමිණීම අදාල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සිදු කරනු ලබන අතර, මෙම කාරණය 2017 නොවැම්බර් මස 11 වන දින පැවති කෝප් (COPE) රැස්වීමේදී සතුටුදායක ලෙස පැහැදිලි කරන ලද අතර එය පිළිගන්නා ලදී.	විශ්වවිද්‍යාලයේ කළමනාකරණය විසින් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුයි.
(ආ) 2015 නොවැම්බර් 17 දිනැති අංක 15/2015 දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආයතන චක්‍රලේඛය.	විභාගය පවත්වා මාස 03ක් ඇතුළත ප්‍රතිඵල නිකුත්කළ යුතු වුවද විශ්වවිද්‍යාලයේ පීඨ 12 ක පැවැත්වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04 සිට මාස 30 දක්වා කාලයක් ගතවී තිබුණි.	විභාග ප්‍රතිඵල නියමිත වේලාවට ලබාදීම සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. විභාග පැවැත්වූ දිනයන්, ප්‍රතිඵල නිකුත්කිරීමට අපේක්ෂිත දිනයන් ඇතුළු ප්‍රමාද තත්ත්වයන් මාසික වාර්තා මගින් සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.	නියමිත කාලය තුළ විභාග ප්‍රතිඵල නිකුත් කළ යුතුයි.
(ඇ) 2013 අප්‍රේල් 10 දිනැති අංක 04/2013 දරණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආයතන චක්‍රලේඛ ලිපිය මගින් සංශෝධිත, ආයතන සංග්‍රහයේ XXvi පරිච්ඡේදයේ 3 ඡේදය.	යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන 98කට අදාලව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා මෙම වාර්තාවේ දිනය දක්වාම සම්පූර්ණ කර නොතිබුණි.	මුළු ස්ථාන 192 කින් ස්ථාන 98කට අදාල භාණ්ඩ සමීක්ෂණ වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ භාණ්ඩ සමීක්ෂණයන් සිදුකළයුතු කාල වකවානු තුළම බොහෝ පීඨවල පළමු කාර්තුවේ ප්‍රධාන විභාග පැවැත්වීමයි. සමීක්ෂණ මණ්ඩලවල සාමාජිකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම කාල වකවානුව තුළ විභාග ආශ්‍රිත රාජකාරිවල නිරතවූ බැවින් මෙම වගකීම්	ආයතන සංග්‍රහය ප්‍රකාරව කටයුතු සිදුකළ යුතුයි.

(ඇ)

එකමන සිදුකිරීමට සිදුවීම
හේතුවෙන් මෙම ප්‍රමාදය
සිදුවිය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක 01/2022 හා 2022 ජනවාරි 03 දිනැති වක්‍රලේඛයේ 04 ඡේදය	විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල පොත් හා කාලීන සහරාවල නිවැරදිභාවය හා විධිමත් ඉන්වෙන්ට්‍රි පාලනය හා වත්කම්වලට වගවීම තහවුරු කිරීම සඳහා කලින් කලට පුස්තකාල පොත් සමීක්ෂණ කළයුතු වුවත්, පසුගිය වසර 05 තුළ යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාල පොත් සම්බන්ධයෙන් පොත් සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	2019 දෙසැම්බර් 31 දක්වා වූ මුදල් වර්ෂය දක්වා විශ්වවිද්‍යාල පොත් සහ වාර සභරා පිළිබඳ සමීක්ෂණයක් සිදුකර 2020 වර්ෂයේදී අවසන් කරන ලදී. නැවත 2025 වර්ෂයේදී පුස්තකාල පොත් හා වාර සභරා සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.	කඩිනමින් පුස්තකාල පොත් හා වාර සභරා පිළිබඳ සම්පූර්ණ සමීක්ෂණයක් සිදුකළ යුතු අතර, ඒ අනුව යාවත්කාලීන කරන ලද ඉන්වෙන්ට්‍රි ලේඛන පවත්වාගෙන යා යුතුයි.
---	--	---	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 320,756,997 ක ඌනතාවයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 115,076,218 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 435,833,215 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ආදායම් වැඩිවීමට සාපේක්ෂව වඩා වැඩියෙන් මෙහෙයුම් වියදම් වැඩිවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා 1980 සිට 2024 කාල පරිච්ඡේදය තුළ විදේශ ගතවූ විශ්වවිද්‍යාලයේ අධ්‍යායන කාර්ය මණ්ඩලයේ 79 දෙනෙකු සහ අනාධ්‍යායන කාර්ය මණ්ඩලයේ 21ක් දෙනෙකු ශිෂ්‍යත්ව අවසන් කර නැවත රාජකාරී සඳහා වාර්තා කිරීමට කටයුතු කර නොතිබුණි. කෙසේ වෙතත් ඉහත පරිදි ගිවිසුම් කඩකළ නිලධාරීන්ගෙන් අයවිය යුතු එකතුව රු.87,196,060 ක්වූ බැඳුම්කර වටිනාකම අයකර	බැඳුම්කර හා ගිවිසුම් පිළිබඳ කමිටුව (COBA) විසින් බැඳුම්කර පැහැර හරින්නන් පිළිබඳ විස්තර සහ ඊට අදාළ නීතිමය හා නියාමන රාමුව සැලකිල්ලට ගනිමින් (2017 වර්ෂය දක්වා පාලක මණ්ඩල තීරණද ඇතුළත්) කරුණු පාදක කරගෙන සම්පූර්ණ ප්‍රතිපත්ති වාර්තාවක් පිළියෙල කර ඇත. පශ්චාත් උපාධි අධ්‍යායන කටයුතු සම්පූර්ණ නොකළ අධ්‍යායන කාර්යය මණ්ඩල ගැටලුව විසඳීම සඳහා පාලක මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරන ලදී. COBA කමිටුව විසින් ගෙවීම් පැහැර හරින්නන් සම්බන්ධයෙන්	බැඳුම්කර හිඟ මුදල් අයකර ගැනීමට තවදුරටත් පියවර ගත යුතුය.

ගැනීමට විශ්ව විද්‍යාලය විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගෙන ඇති අතර ප්‍රතිචාර නොදක්වන අයට එරෙහිව නඩු පැවරීම, පෙර ගෙවීම් සලකා බලා ඉතිරිය අත්හැරීම හා ඔවුන් සතු උකස් දේපළවලින් අයකරගැනීම සිදුකරනු ඇත. 2025 මාර්තු 31 වන විට විවිධ පියයන්ට අදාළව රු.75,579,267 ක් අයකරගෙන ඇත.

(ආ) ඉංජිනේරු තාක්ෂණ හා පද්ධති තාක්ෂණ පීඨය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් වෙනුවෙන් 2021 දෙසැම්බර් 15 දින රු 432,400,031 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබූ අතර ගිවිසුම ප්‍රකාරව 2023 දෙසැම්බර් 31 වන විට අවසන් කළ යුතු වුවත්, 2025 අප්‍රේල් 21 දින වන විටත් ඉන් සියයට 48 ක වැඩ ප්‍රමාණයක් පමණක් ඉටුකර තිබුණි. මේ සඳහා එදින වන විට වටිනාකම රු.337,983,931 ක් ගෙවා තිබුණි.

ව්‍යාපෘතිය ප්‍රමාදයට හේතු පහත පරිදි වේ.

- i. ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේදීම අයහපත් කාලගුණය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යාමෙන් කැණීම් හා අත්තිවාරම් කටයුතු අපහසු වීම.
- ii. රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් අරගලය පැවතීම හා ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීම හා ප්‍රවාහනය කිරීමට නොහැකිවීම.
- iii. කොන්ත්‍රාත්කරුගේ බිල්පත් ඉංජිනේරුවරයා විසින් සහතික කර උපකූලපති විසින් නිර්දේශ කර අරමුදල් සපයන ආයතන වෙත යොමු කළද නියමිත කාලය තුළ කිසිදු බිල්පතක් සඳහා ගෙවීමට නොහැකිවීම හා නිමකරන ලද වැඩ කොටස් සඳහා කොන්ත්‍රාත්කරුට කොටස් ගෙවීම සැලකිය යුතු ප්‍රමාදයක් ඇතිවීම, යන කරුණු ව්‍යාපෘතිය නිම කිරීමේ සමස්ත ප්‍රමාදයට හේතුවිය.

ව්‍යාපෘතිය අධීක්ෂණය හා කළමනාකරණය සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු අතර, ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාදය සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම, පොදු අරමුදල් ආරක්ෂා කිරීම හා කාලීනව ව්‍යාපෘති නිම කිරීම සහතික කළ යුතුය.

(ඇ) පසුගිය වසර 03 ක සිට 05 දක්වා කාලයක විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් සහ වාර සඟරා මිලදීගැනීම වෙනුවෙන් සැපයුම්කරුවන් 05 දෙනෙකු හට රු 7,488,500 ක අත්තිකාරම් ගෙවා තිබූ නමුත් ඊට අදාළ පොත් සහ වාර සඟරා ලැබී නොතිබුණ අතර, ඒවා ලබාගැනීමට ක්‍රියාමාර්ගද ගෙන නොතිබුණි.

සපයා නොමැති බොහෝ සඟරා සහ පොත් covid -19 රෝගය ව්‍යාප්තව පැවති කාලයට අදාළ වන අතර ඒවා මුද්‍රණය කර නොමැති බව පොත් ප්‍රකාශකයන් විසින් පවසා ඇත. මසක් ඇතුළත ඒවා මුද්‍රණය කර ලබාදෙන බවට හෝ සපයා නොමැති ඕනෑම සඟරාවක් සඳහා ණය පතක් මගින් තහවුරු කරන බවට සහතික වී ඇත.

අත්තිකාරම් මුදල් ගෙවීම හා ඊට අදාළ ද්‍රව්‍ය ලබාගැනීමට අදාළව ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමයක් ඇතිකළ යුතුයි.

(ඇ) විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති තනතුර 2019 වර්ෂයේ සිට පුරප්පාඩුව පැවතුණි.	2022 අගෝස්තු මස 08 වන දින සිට බල පැවැත්වෙන පරිදි ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම අත්හිටුවීම හේතුවෙන් 2022 සහ 2023 වර්ෂවල විශ්‍රාම ගැනීම, ඉල්ලා අස්වීම හා මියයෑම නිසා ඇතිවන පුරප්පාඩු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපදෙස් අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පමණක් පුරවනු ලැබේ. කෙසේ වෙතත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිවීම නිසා පුස්තකාලයාධිපති තනතුර 2019 දෙසැම්බර් මස 25 වන දින සිට පුරප්පාඩුව පවතී.	පුස්තකාලයාධිපති තනතුර පිරවීමට කටයුතු කළ යුතුය.
--	--	---